



අ.පො.සා. පෙළ

## ඡ්‍රලප් ජීව සම්පත් තාක්ෂණාවේදය

2022 වර්ෂයේ අනිම් වූ කාලය සඳහා ප්‍රතිසාධන සැලැස්ම  
(Recovery Plan for Learning Loss - 2022)

### 11 ගේතීය

තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
විද්‍යා හා තාක්ෂණ පියිය  
ජාතික අධ්‍යාපන ආයතනය  
ශ්‍රී ලංකාව  
[www.nie.lk](http://www.nie.lk)

## භැඳීන්වීම

2022 වර්ෂයේදී පළමු වාරය සඳහා මෙතෙක් පැවත්වූ දින 21 තුළ සම්පූර්ණ කර ඇති කාලවිශේද 12ක් ලෙස සලකා තාක්ෂණික විෂයයන්ට පළමු වාරයේදී කාලවිශේද 24ක් ද දෙවන වාරය හා තුන්වන වාරය සඳහා කාලවිශේද 18 බැඳීන් 36ක් ද වන පරිදි සමස්ත කාලවිශේද සංඛ්‍යාව 60කි.

දැනට ක්‍රියාත්මක වන විෂය නිරදේශය හාවිත කරමින් එම කාලවිශේද 60 තුළ ඉගෙනුම් ඉගෙන්වීම ක්‍රියාවලියේ යෙදීමට හැකි වන පරිදි නිපුණතා, නිපුණතා මට්ටම්, අන්තර්ගතය, ඉගෙනුම් පල සහ කාලපරිච්ඡේද සංශෝධනය කර ඇති අතර පළමු වාරයට අදාළ සංශෝධන විෂය නිරදේශය මේ සමග ඉදිරිපත් කර ඇත.

මෙහි දැක්වන නිපුණතා, නිපුණතා මට්ටම්, අන්තර්ගතය සහ ඉගෙනුම් පල පමණක් ඉගෙනුම් ඉගෙන්වීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගත යුතු බව මෙයින් අවධාරණය කෙරේ.

# I ଓର୍ଯ୍ୟ

(11 ශේෂීයේ පළමු වාරයේ කාලවිජේද 24 ක් ද දෙවන හා තෙවන වාරවල කාලවිජේද 18 ක් ද බැහිත් කාලවිජේද 60ක් සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට මෙම සැලැස්ම සකස් කර ඇත.)

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	ගරු මාරුගෝපදේශයේ ක්‍රියාකාරකම් අංකය	පෙළ පොතේ පාඨමේ අංකය සහ නම	කාලවිජේද ගණන
11 ශේෂීය පළමු වන වාරයෙන් තෝරා ගත් ඉගෙනුම් පල සහ පාඨම්						
1 මත්ස්‍යය න් පෝෂණ ය කිරීම හා මත්ස්‍ය ආහාර නිපදිවීම අත්හදා බලයි.	1.1 මත්ස්‍ය පෝෂණ ආවශ්‍යතාව පිළිබඳ ව ගැවීප්‍ර යේ මත්ස්‍යය න් නිවැරදි ව පෝෂණ ය කරයි.	<ul style="list-style-type: none"> <li>• මත්ස්‍ය පෝෂණයේ අවශ්‍යතාව හා පෝෂක උෂනතාව පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරයි.</li> <li>• විවිධ පෝෂණ සංස්ටක හා ඒවායින් ඉටු වන කාර්යයන් පැහැදිලි කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>• මත්ස්‍ය පෝෂණය <ul style="list-style-type: none"> <li>• අවශ්‍යතාව</li> <li>• පෝෂණ සංස්ටක හා ඉටු වන කාර්යයන්</li> <li>• කාබොහ් සිඛ්‍රීව</li> <li>• ප්‍රෝටීන</li> <li>• ලිපිඩ්</li> <li>• විටමින්</li> <li>• බණිජ ලවණ</li> <li>• වෙනත් සංස්ටක</li> <li>• ආකලන</li> <li>• වර්ණක</li> <li>• පෝෂක උෂනතා ලක්ෂණ</li> </ul> </li> </ul>	1.1	01 මත්ස්‍යයන් පෝෂණය කිරීම හා මත්ස්‍ය ආහාර නිපදිවීම	04
	1.2 මත්ස්‍ය යන් නිවැරදි ව පෝෂ ණය කරයි.	<ul style="list-style-type: none"> <li>• විවිධ මත්ස්‍ය ආහාර නිදුසුන් සහිතව වර්ගිකරණ කරයි.</li> <li>• මත්ස්‍ය ආහාර සකසන අයුරු විස්තර කරයි</li> <li>• මසුන්ට ආහාර සැපයීමේ දී වැදගත් වන කරුණු විස්තර කරයි</li> </ul>	<ul style="list-style-type: none"> <li>• මත්ස්‍ය ආහාර <ul style="list-style-type: none"> <li>• ජ්වල් ආහාර</li> <li>• ආවේෂිතයා</li> <li>• එලවාංග</li> <li>• ගාක හා සන්ත්ව කොටස්</li> <li>• පනුවන්</li> <li>• මොයිනා</li> <li>• රෝටිංච්</li> </ul> </li> </ul>	1.2		04

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම පල	විෂය අන්තර්ගතය	ගුරු මාරුගෝපදේශයේ ක්‍රියාකාරකම් අංකය	පෙළ පොතේ පාඨමේ අංකය සහ නම	කාලවීමේද ගණන
			<ul style="list-style-type: none"> <li>• කෘතිමව සකසන ලද ආහාර           <ul style="list-style-type: none"> <li>• කැඩු</li> <li>• කැට</li> <li>• පෙනි</li> </ul> </li> <li>• ආහාර සැපයීම           <ul style="list-style-type: none"> <li>• වර්ධන අවධිය අනුව</li> <li>• ආහාර පුරුණ අනුව</li> </ul> </li> <li>• වාසය කරන ස්ථානය අනුව</li> </ul>			
2 ඡලජ ඡ්‍රීව සම්පත් කර්මා න්තය සඳහා යොදා ගන්නා ආම්ප න්න හා යාත්‍රා නිවැරදි හාවිත යට සූදාන ම පුදරුග තය කරයි.	2.1 ඡලජ ඡ්‍රීව සම්පත් කර්මා න්තය සඳහා යොදා ගන්නා ආම්ප න්න හා යාත්‍රා නිවැරදි හාවිත යට සූදාන ම පුදරුග තය කරයි.	<ul style="list-style-type: none"> <li>• ජලජ ඡ්‍රීව සම්පත් කර්මාන්තය සඳහා යොදා ගන්නා ආම්පත්ත හඳුනා ගෙන ජ්‍රීව විවිධ නිරණායක යටතේ වර්ගීකරණය කරයි.</li> <li>• ජලජ ඡ්‍රීව සම්පත් කර්මාන්තය සඳහා යොදා ගන්නා ආම්පත්ත තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු පැහැදිලි කරයි.</li> <li>• ජලජ ඡ්‍රීව සම්පත් කර්මාන්තය සඳහා යොදා ගන්නා යාත්‍රා වර්ගීකරණය කරයි.</li> <li>• මත්ස්‍යයන් අල්ලන ප්‍රදේශ අනුව යෝග්‍ය දේවර යාත්‍රා තම් කරයි.</li> </ul>	2.1	02 ඡ්‍රීව සම්පත් කර්මාන්තය සඳහා යොදා ගන්නා ආම්පත්ත හා යාත්‍රා	09	

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම පල	විෂය අන්තර්ගතය	ගුරු මාරුගේපදේශයේ ක්‍රියාකාරකම් අංකය	පෙළ පොතේ පාඨමේ අංකය සහ නම	කාලවීමේද ගණන
			<ul style="list-style-type: none"> <li>● ඩොෂන විලාසය (ජල ස්තරය)</li> <li>● ජිවත් වන පරිසරය</li> <li>● වර්යා රටා <ul style="list-style-type: none"> <li>● එක් රෝක් වීම</li> <li>● ආකර්ෂණය දේවර යාත්‍රා</li> </ul> </li> <li>● අවශ්‍යතාව</li> <li>● වර්ගකී රණය <ul style="list-style-type: none"> <li>● විකාශය අනුව</li> <li>● පාරමිපරික</li> <li>● තුතන</li> <li>● යාන්ත්‍රීකරණය අනුව <ul style="list-style-type: none"> <li>● යාන්ත්‍රික <ul style="list-style-type: none"> <li>● ඇතුළත එන්ජිම සවි කළ</li> <li>● පිටත එන්ජිම සවි කළ</li> </ul> </li> <li>● යාන්ත්‍රික නොවන යාත්‍රා නිවැරදිව යොදා ගැනීම</li> </ul> </li> <li>● පරිසර හිතකාමී බව අනුව <ul style="list-style-type: none"> <li>● පරිසර හිතකාමී පන්න</li> <li>● පරිසර හිතකාමී නොවන පන්න</li> </ul> </li> <li>● මත්ස්‍යයන් අල්ලන ප්‍රදේශය අනුව</li> </ul> </li> </ul>			

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම පල	විෂය අන්තර්ගතය	ගුරු මාරුගෝපදේශයේ ක්‍රියාකාරකම් අංකය	පෙළ පොතේ පාඨමේ අංකය සහ නම	කාලවීමේද ගණන
			<ul style="list-style-type: none"> <li>• ගැහැරු මූහුණ කළාපය</li> <li>• වෙරළබඩ කළාපය</li> <li>• අක්වෙරල කළාපය</li> <li>• මීරිදිය ජලාය</li> </ul>			
	2.2 ජලජ ශ්‍රව සම්පත් කර්මා න්තය සඳහා යොදා ගන්නා යාත්‍රාව ල තිබිය යුතු උපාංග හා පහසුක ම් හැසිරවී ම පිළිබඳ ව ගම්පි ණයේ යොදේ යි	<ul style="list-style-type: none"> <li>• ජලජ ජ්‍රව සම්පත් කර්මාන්තය සඳහා යොදා ගන්නා යාත්‍රාවල තිබිය යුතු උපාංග හා පහසුකම් විස්තර කරයි.</li> <li>• ගැනීයන් සතු විය යුතු කුසලතා විස්තර කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>• යාත්‍රා වරණය</li> <li>• හැඳින්වීම</li> <li>• යාත්‍රා තුළ තිබිය යුතු උපාංග හා පහසුකම් <ul style="list-style-type: none"> <li>• සංයු <ul style="list-style-type: none"> <li>• දුම්</li> <li>• එළි</li> <li>• සංකේත</li> </ul> </li> <li>• වන්දිකා වාරක උපකරණ</li> <li>• මත්ස්‍යයන් සෞයා ගැනීමේ උපකරණ</li> <li>• සන්නිවේදන උපකරණ</li> <li>• ජ්‍රවිතාරක්ෂක කට්ටල</li> <li>• ප්‍රථමාධාර</li> <li>• මසුන් ගබඩා කිරීමේ පහසුකම් ගැනීයන් සතු විය යුතු කුසලතා</li> <li>• සංයු හඳුනා ගැනීම</li> <li>• කාක්ෂණීක උපකරණ හාවිතය හා තබත්තුව පිළිබඳ දැනුම</li> </ul> </li> </ul>	2.2		03

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම පල	විෂය අන්තර්ගතය	ගුරු මාරුගෝපදේශයේ ක්‍රියාකාරකම් අංකය	පෙළ පොතේ පාඨමේ අංකය සහ නම	කාලවීමේද ගණන
			<ul style="list-style-type: none"> <li>• ජාතික හා ජාත්‍යන්තර තීක්‍රීති පිළිබඳ දැනුම</li> <li>• සන්නිවේදන නැකියාව</li> <li>• • සිතියම් කියවීම</li> </ul>			
	2.3 ඡලප් ජ්ව සම්පත් කර්මා න්තය සඳහා යොදා ගන්නා ආම්ප න්න හා යාත්‍රා නිසි මෙස පරිහර ණය හා නඩත් තු කිරීමට දායක වෙයි	<ul style="list-style-type: none"> <li>• ඡලප් ජ්ව සම්පත් කර්මාන්තයේ දී හාවිත වන පන්න පරිහරණය හා නඩත්තු කළ යුතු ආකාරය විස්තර කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>• පරිහරණය හා නඩත්තුව</li> <li>• පන්න <ul style="list-style-type: none"> <li>• වැල් පන්න</li> <li>• දැල් පන්න</li> <li>• වෙනත් පන්න</li> </ul> </li> <li>• යාතු <ul style="list-style-type: none"> <li>• පාරම්පරික</li> <li>• නැවීන</li> </ul> </li> </ul>	2.3		02
	2.4 අහිතක ර පන්න හාවිත	<ul style="list-style-type: none"> <li>• අහිතකර පන්න හඳුනා ගනියි.</li> <li>• අහිතකර පන්න මගින් ඡලප් පරිසරයට සිදුවන හානි විස්තර කරයි.</li> </ul>	අහිතකර දීවර ආම්පන්න <ul style="list-style-type: none"> <li>• කරදිය</li> <li>• මිරදිය</li> </ul>	2.4		02

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම පල	විෂය අන්තර්ගතය	ගුරු මාරුගෝපදේශයේ ක්‍රියාකාරකම් අංකය	පෙළ පොතේ පාඨමේ අංකය සහ නම	කාලවීමේද ගණන
	ය හේතු වන් ජලජ පරිසර යට සිදු වන භාති අවම කිරීමට කටයුතු කරයි.	<ul style="list-style-type: none"> <li>• අහිතකර පන්න හාවිතය නිසා ජලජ පරිසරයට සිදු වන භාති අවම කිරීමේ කිරීමට කුම යෝජනා කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>අහිතකර පන්න මගින් සිදු වන භාති</li> <li>• පරිසරයට සිදු වන භාති</li> <li>• ජේව සම්පත්වලට සිදු වන භාති</li> <li>•</li> </ul>			
					සමස්ත එකතුව	24
				පළමු වාරය සඳහා ඉතිරි කාලවීමේද සංඛ්‍යාව	24-12 12	

### අත්‍යවශ්‍ය ප්‍රායෝගික පරික්ෂණ ලැයිස්තුව

1. මත්ස්‍ය ආහාර නිදුරුශක හඳුනා ගැනීම
2. විවිධ යාත්‍රා වර්ග හඳුනා ගැනීම

# II ପାଠ

(11 ශේෂීයේ පළමු වාරයේ කාලච්ඡේ 24 ක් ද දෙවන හා තෙවන වාරවල කාලච්ඡේ 18 ක් ද බැහිත් කාලච්ඡේ 60ක් සඳහා ඉගෙනුම් ඉගෙනුම් වීම් සූයාවලිය පවත්වාගෙන යාමට මෙම සැලැස්ම සකස් කර ඇත.)

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	ගුරු මාර්ගෝපදේශය ස්ථියාකාරකම් අංකය	පෙළ පොතේ පාඨමේ අංකය සහ නම	කාලච්ඡේ ගණන
11 ශේෂීය දෙ වන වාරයෙන් තෝරා ගත් ඉගෙනුම් පල සහ පාඨම්						
3. මත්ස්‍ය අස්වනු හානි අවම කිරීමට කටයුතු කරයි.	3.1 ගුණාත්මක මත්ස්‍ය අස්වනු හදුනා ගත් හැකි ලක්ෂණ නම් කරයි.	<ul style="list-style-type: none"> <li>• ගුණාත්මක මත්ස්‍ය අස්වනු හදුනා ගත් හැකි ලක්ෂණ නම් කරයි.</li> <li>• බාහිර ලක්ෂණ අනුව පරිභේදනය සඳහා සුදුසූ මත්ස්‍ය අස්වනු හදුනා ගතියි.</li> <li>• මත්ස්‍ය අස්වනු නරක් වීමට බලපාන සාධක විස්තර කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>• ගුණාත්මක මාල</li> <li>• හැඳින්වීම</li> <li>• තෝරා ගැනීමේ වැදගත්කම</li> <li>• ගුණාත්මක මත්ස්‍ය අස්වනු හදුනා ගැනීම</li> <li>• මසුන් නරක් වීම</li> <li>• හැඳින්වීම</li> <li>• බලපාන සාධක <ul style="list-style-type: none"> <li>• හොඳික සාධක</li> <li>• උෂ්ණත්වය</li> <li>• ආර්ද්‍රතාව</li> <li>• යාන්ත්‍රික හානි</li> <li>• රසායනික සාධක</li> <li>• රසායනික උව්‍ය හා දුෂක</li> <li>• ජෙව්ව සාධක</li> <li>• එන්සයිම</li> </ul> </li> <li>• ක්ෂේද පිළින් නරක් වූ මත්ස්‍ය අස්වනු හදුනා ගැනීම</li> </ul>	3.1	3 මත්ස්‍ය අස්වනු හානි අවම කිරීම	05
	3.2 මත්ස්‍ය අස්වනුව ගුණාත්මක බව රැකෙන පරිදි	<ul style="list-style-type: none"> <li>• මත්ස්‍ය අස්වනු නිවැරදිව පරිහරණයේ වැදගත්කම පැහැදිලි කරයි.</li> <li>• ගුණාත්මක මත්ස්‍ය අස්වනු ලබා ගැනීමේ දී නිවැරදි පරිහරණ පිළිවෙත්</li> </ul>	<ul style="list-style-type: none"> <li>• මත්ස්‍ය අස්වනු නිවැරදි පරිහරණය <ul style="list-style-type: none"> <li>• වැදගත්කම</li> <li>• අවස්ථා</li> <li>• ඇල්ලීමේ දී</li> <li>• යානුව තුළ දී</li> <li>• ගොඩ බැමී දී</li> <li>• ප්‍රවාහනයේ දී</li> </ul> </li> </ul>	3.2		04

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	ගුරු මාර්ගෝපදේශය ස්කියාකාරකම් දැඩිව	පෙළ පොතේ පාඨමේ අංකය සහ නම	කාලවීමේද ගණන
	පරිහරණ ය කරයි.	<ul style="list-style-type: none"> <li>අනුගමනය කළ යුතු අවස්ථා දක්වයි</li> <li>මත්ස්‍ය අස්වනු නිවැරදිව පරිහරණය කිරීම සඳහා කුම පිළිවෙත් යෝජනා කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>වෙළඳපොලේ දී</li> <li>පරිහැළුණයේ දී</li> </ul>			
	3.3 මත්ස්‍ය අස්වනු පරිරක්ෂ ණ කුම අත්හදා බලයි.	<ul style="list-style-type: none"> <li>මත්ස්‍ය අස්වනු කළේ තබා ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කරයි.</li> <li>මත්ස්‍ය අස්වනු කළේ තබා ගැනීමේ දී වැදගත් වන මූලධරෘම දක්වයි</li> <li>පාරම්පරික මත්ස්‍ය අස්වනු පරිරක්ෂණ කුම විස්තර කරයි</li> <li>මත්ස්‍ය අස්වනු කළේ තබා ගැනීමේ නවීන කුම විස්තර කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>මත්ස්‍ය පරිරක්ෂණය</li> <li>• භැඳිනවීම</li> <li>• අවශ්‍යතාව</li> <li>• මූලධරෘම <ul style="list-style-type: none"> <li>• එන්සයිම අක්‍රිය කිරීම</li> <li>• ක්ෂේර ජ්‍යෙන් අක්‍රිය කිරීම</li> <li>• ජලය ඉවත් කිරීම</li> </ul> </li> <li>• පරිරක්ෂණ කුම <ul style="list-style-type: none"> <li>• පාරම්පරික <ul style="list-style-type: none"> <li>• කරවල සැදීම</li> <li>• උම්බලකඩ සැදීම</li> <li>• දුම් ගැසීම</li> <li>• ඇශ්‍රීල් තියල් සැදීම</li> <li>• ජාච් දැමීම</li> </ul> </li> <li>• නවීන කුම</li> <li>• ගිතනය <ul style="list-style-type: none"> <li>• අධිසිතනය</li> <li>• විෂලනය</li> <li>• වින් කිරීම</li> </ul> </li> </ul> </li> </ul>	3.3		09

## **අතනාවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ ලයිස්තුව**

3. පරිභෝෂනයට සූදුසු සහ නුසූදුසු මත්ස්‍ය අස්ථිව්‍ය වෙන්කර හැඳුනා ගැනීම
4. කරවල සැදීම
5. මාල බේල සැදීම

# III ପାଠ

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	ඡරු මාරුගෝපයේදී ස්ථියාකාරකම් අංකය	පෙළ පොතේ පාඩමේ අංකය සහ නම	කාලවිශේෂ ගණන
11 ශේෂීය කුන් වන වාරයෙන් තෝරා ගත් ඉගෙනුම් පල සහ පාඨම්						
	3.4 අගය ඒකතු කළ මත්ස්‍ය නිෂ්පාදන සැදිලේ තුම අත්හදා බලයි.	•	අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන <ul style="list-style-type: none"> <li>• හැඳින්වීම</li> <li>• වැදගත්කම හා ප්‍රතිලාභ</li> <li>• විවිධ නිෂ්පාදන               <ul style="list-style-type: none"> <li>• සොසේපස්</li> <li>• ගිජ් බෙර්ලස්</li> <li>• ගිජ් ගින්ගරස්</li> </ul> </li> <li>• ගිජ් නගටිස්</li> <li>• සොස්ස්</li> </ul>			06
4. ඡලජ ජ්ව සම්පත් කරමා න්තයේ දී මුහුණ පාන විවිධ ගැටුපූ හා අභියෝ ග අවම කිරීමට යෝජ නා ඉදිරිප ත් කරයි.	4.1 ඡලජ ජ්ව සම්පත් කරමාන්තයේ දී ඇති වන විවිධ ගැටුපූ විස්තර කරයි.  • ඡලජ ජ්ව සම්පත් කරමාන්තයේ දී ඇති වන ගැටුපූ සඳහා විසඳුම් යෝජනා කරයි.	<ul style="list-style-type: none"> <li>• ඡලජ ජ්ව සම්පත් කරමාන්තයේ දී ඇති වන විවිධ ගැටුපූ හා පිළියම්               <ul style="list-style-type: none"> <li>• රෝග නට ගැනීම</li> <li>• තාක්ෂණීක දුර්වලතා</li> <li>• ගුණාත්මක ආභාර ලබා ගැනීම</li> <li>• ගබඩා පහසුකම්වල දානතා</li> <li>• සුදුසු වගා බිම් හඳුනා ගත තොහැකි වීම</li> <li>• උපකරණ හා සේවාවල දානතා</li> <li>• කාලීන සුලහත්වය</li> <li>• ඉන්ධන ගාස්තු ඉහළ යාම</li> <li>• යටිතල පහසුකම්වල දානතා</li> </ul> </li> </ul>	4.1	04. ඡලජ ජ්ව සම්පත් කරමාන්තයේ දී මුහුණපාන විවිධ ගැටුපූ හා අභියෝග	02	

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	ඡරු මාරුගෝපදේශක සේ ක්‍රියාකාරකම් අංකය	පෙළ පොතේ පාඩමේ අංකය සහ නම	කාලවීමේදී ගණන
			<ul style="list-style-type: none"> <li>ගුණාත්මක පැටවුන් (Quality seeds) හිතය</li> </ul>			
	4.2 ජලපෑ ජීව සම්පත් කරමාන්තයේ දී ඇති වන විවිධ අභියෝග විස්තර කරයි.	<ul style="list-style-type: none"> <li>ජලපෑ ජීව සම්පත් කරමාන්තයේ දී ඇති වන විවිධ අභියෝග විස්තර කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>අභියෝග <ul style="list-style-type: none"> <li>ජාත්‍යන්තර නීති හා ගිවිසුම්</li> <li>ස්වාධාවික විපත්</li> <li>මූහුදු සීමා උල්ලංසනය</li> <li>ජලපෑ ජීව සම්පත් කරමාන්තය පිළිබඳ ව ඇති සාර්ථක ආක්ල්ප</li> <li>ආගමික හා සංස්කෘතික බලපෑම්</li> <li>ජලපෑ පරිසරය දූෂණය වීම</li> <li>විවෘත ප්‍රවීෂ්ට කුමය</li> </ul> </li> </ul>	4.2		02
5. ජලපෑ ජීව සම්පත් සම්පත් තය හා බැඳුණු ආචාරය ව කළමනාකරණ ය කරයි.	5.1 ජලපෑ ජීව සම්පත් කරමාන්තය හා බැඳුණු ආචාරය ම පිළිපාදියි.	<ul style="list-style-type: none"> <li>ජලපෑ ජීව සම්පත් තිරසර කළමනාකරණයේ වැදගත්කම විස්තර කරයි.</li> <li>ජලපෑ ජීව සම්පත් ආචාර ධර්ම විස්තර කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>තිරසර කළමනාකරණය <ul style="list-style-type: none"> <li>භැදින්වීම</li> <li>වැදගත්කම</li> <li>ආචාර ධර්ම</li> </ul> </li> </ul>	5.1	5 ජලපෑ ජීව සම්පත් තිරසරව කළමනාකරණය කිරීම	02
	5.2 ජලපෑ ජීව සම්පත් කරමාන්තයේ පැවැත්ම සඳහා වැදගත් වන තිරසර පිළිවෙත් සකස්දයි.	<ul style="list-style-type: none"> <li>ජලපෑ ජීව සම්පත් කරමාන්තයේ පැවැත්ම සඳහා වැදගත් වන තිරසර පිළිවෙත් සකස්දයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>තිරසර කළමනාකරණ කුම පිළිවෙත් <ul style="list-style-type: none"> <li>බලාත්මක කළමනාකරණය</li> <li>ප්‍රජා මූලික කළමනාකරණය</li> </ul> </li> </ul>	5.2		02

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	දුරු මාරුගෝපයේදී සියාකාරකම් අංකය	පෙළ පොතේ පාඩමේ අංකය සහ නම	කාලවිශේෂ ගණන
	සඳහා උච්ච පිළිවෙත් යෝජනා කරයි.		<ul style="list-style-type: none"> <li>● ප්‍රජා මූලික හැඳුල් කළමනාකරණය</li> <li>● පරිසරය ආශ්‍රිත කළමනාකරණය</li> <li>● විශේෂීත ප්‍රයෝග කළමනාකරණය</li> </ul>			
6. ජලජ ජීව සම්පත් කරමාන් තය හා සම්බන්ධ ආයතන වලින් ඉටු වන සේවා විස්තර කරයි.	6.1 ජලජ ජීව සම්පත් කරමාන් තය හා සම්බන්ධ ආයතන වලින් ඉටු වන සේවා විස්තර කරයි.	ජලජ ජීව සම්පත් කරමාන් තය හා සම්බන්ධ ආයතන වලින් ඉටු වන සේවා විස්තර කරයි.	විවිධ ආයතනවලින් ලැබෙන සේවාවන් <ul style="list-style-type: none"> <li>● රාජ්‍ය ආයතන</li> <li>● අර්ධ රාජ්‍ය ආයතන</li> <li>● පෙළද්‍රව්‍ය ආයතන</li> <li>● රාජ්‍ය නොවන සංවිධාන</li> </ul>	6.1	6 ජලජ ජීව සම්පත් කරමාන් තය උන්නතිය සඳහා ආයතනවලින් ලැබෙන දායකත්වය	01
6.2 ජලජ ජීව සම්පත් කරමාන් තයට අවශ්‍ය වන යටිතල		<ul style="list-style-type: none"> <li>● ජලජ ජීව සම්පත් කරමාන් තය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සඳහන් කර ජීවායේ අවශ්‍යතාව විස්තර කරයි.</li> </ul>	යටිතල පහසුකම් <ul style="list-style-type: none"> <li>● දිවර වරාය <ul style="list-style-type: none"> <li>● නැංගුරම් පොළවල්</li> <li>● වෙළෙඳ මධ්‍යස්ථාන</li> <li>● ශිත ගබඩා හා අයිස් නිෂ්පාදනාගාර</li> <li>● පුද්ගාලය</li> <li>● යාතු යොතා</li> </ul> </li> </ul>	6.2		02

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	දැරු මාරුගෝපදේශම යේ ක්‍රියාකාරකම් අංකය	පෙළ පොතක් පාඨමේ අංකය සහ නම	කාලවීමේදී ගණන
	පහසුකම් පිළිබඳව විමර්ශනය කරයි.		<ul style="list-style-type: none"> <li>• දැල් සැකසුම් මධ්‍යස්ථාන</li> <li>• දිවර තොරතුරු අංශය</li> <li>• ගුවන් විදුලි සේවාව</li> <li>• අනිෂ්ටනාන මධ්‍යස්ථාන සුබසාධන වැඩපිළිවෙළ</li> <li>• අවශ්‍යතාව</li> <li>• ක්‍රියාත්මක විවිධ සුබසාධන වැඩසටහන්</li> </ul>			
	6.3 ජලප්‍ර ජේව සම්පත් කරමාන්තයේ නියැලෙන්නන් සඳහා සුබසාධන වැඩපිළිවෙළක අවශ්‍යතාව පැහැදිලි කරයි	<ul style="list-style-type: none"> <li>• ජලප්‍ර ජේව සම්පත් කරමාන්තයේ නියැලෙන්නන් සඳහා සුබසාධන වැඩපිළිවෙළක අවශ්‍යතාව පැහැදිලි කරයි</li> <li>• දැනට පවතින විවිධ සුබසාධන වැඩපිළිවෙළවල කාර්යභාරය විස්තර කරයි.</li> </ul>	<ul style="list-style-type: none"> <li>• යටිතල පහසුකම් <ul style="list-style-type: none"> <li>• දිවර වරාය</li> <li>• නැංගරම් පොලවල්</li> <li>• වෙළඳ මධ්‍යස්ථාන</li> <li>• ශිත ගබඩා හා අයිස් නිෂ්පාදනාගාර</li> <li>• පුද්ගලාගාර</li> <li>• යාත්‍රා ගෙන</li> <li>• දැල් සැකසුම් මධ්‍යස්ථාන</li> <li>• දිවර තොරතුරු අංශය</li> <li>• ගුවන් විදුලි සේවාව</li> <li>• අනිෂ්ටනාන මධ්‍යස්ථාන</li> </ul> </li> </ul>	6.3		01